



ශ්‍රී ලංකාවේ ගංවතුරින් හා නාය යාමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ ජාතික මෙහෙයුම

ශ්‍රී ලංකාවට මේ දිනවල ඇදහැලෙන අධික වැසි හේතුවෙන් දිවයිනේ පවුල් 151.392 කට අයත් 557.505 ක් පමණ ජනතාවක් පීඩාවට පත් වී ඇති බව 2017 මැයි 25 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වාර්තාවල දක්වා ඇත. දිස්ත්‍රික්ක කිහිපයකම විශාල ගංවතුර තත්වයක් සහ නාය යෑම් සිදුවී ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තා වලට අනුව ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මරණ 177 සිදුවී ඇති අතර පුද්ගලයින් 109 ක් අතුරුදහන්ව ඇත. ආපදාවට පත් පවුල් 18.612 කට අයත් 74.928 ජනතාව වෙනුවෙන් ආරක්ෂිත ස්ථාන 366 පිහිටුවා ඇත.

මෙම ඇතිවී ඇති හදිසි ආපදා තත්වය නිසා පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම රජයේ ප්‍රමුඛ අභිප්‍රාය වන හෙයින් විදේශ ගත ශ්‍රී ලාංකික ඔබගේ හා ඔබ සංවිධානයේ ආධාර උපකාර බෙහෙවින් අගය කරන අතර, ප්‍රංශයේ වෙසෙන ඔබටත් පහත අයුරින් මෙම ජාතික සහන මෙහෙයුම සඳහා දායක විය හැකිය.

**1. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මුදලින් කරන ආධාර**

ඔබ විසින් මුදලින් කරනු ලබන ආධාර සඳහා සිට සිකුරාදා දක්වා උදේ. 9.00 සිට සවස 5.00 දක්වා කාලය තුළදී ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට බාර දිය හැකිය. මෙම තානාපති කාර්යාලය වෙත ලැබෙන සියලුම දායක මුදල් සඳහා ලදුපතක් ආධාර කරන්නා වෙත ලබාදේ. එවැනි සියලු දායකත්වයන් පසුව, ගංවතුර සහ නායයෑම් ගොදුරු වූ ජනතාවට සහන සැලසීම හා පුනරුත්ථාපනය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතනය වන ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත සම්ප්‍රේෂණය කරනු ලැබේ.

**2. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට කරන මුදල් පරිත්‍යාග**

ඔබගේ ආධාර මුදල් කෙලින්ම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට සම්ප්‍රේෂණය කළ හැකි වන අතර අදාළ බැංකු ගිණුම් විස්තර පහත දක්වා ඇත.

- ගිණුමේ නම : ලේකම්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය - ආපදා සහන ගිණුම
- බැංකුව : ලංකා බැංකුව
- ගිණුම් අංකය : 7040171
- ස්විෆ්ට් කේතය : BCEYLK LX
- ලබන්නා : ශ්‍රී ලංකා රජය
- වෙබ්අඩවිය : [www.cbsl.lk](http://www.cbsl.lk)

Account Name: Secretary, Ministry of Disaster Management – Disaster relief Account  
 Bank : Bank of Ceylon  
 Account No : 7040171  
 Swift Code : BCEYLK LX  
 Beneficiary : Government of Sri Lanka  
 Website : www.cbsl.lk

තවද, හදිසි පදනමෙන් ලබා ගත යුතු ශ්‍රී ලංකාවෙන් ලබාගත හැකි භාණ්ඩ ලබා දීමටද මූල්‍යමය දායකත්වය ලබා දීමට විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික ඔබ හට අවස්ථාව ඇති බවද කරුණාවෙන් සලකන්න.

3. ද්‍රව්‍යමය පරිත්‍යාගයන්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ප්‍රමුඛත්වය ලබා දිය යුතු සහන භාණ්ඩ වශයෙන් හඳුනාගෙන ඇති භාණ්ඩ වර්ග හා ප්‍රමාණයන් පහත දැක්වේ.

- ජෙනරේටර් (2 KV – 5 KV Single Phase) - 200
- ඉට්ටරදි (6m x 4m) - 25000
- කුඩාරම් (Family 10 ft – 12 ft) - 15000
- රබර් බ්‍රව්ස් (මධ්‍යම හා විශාල) - 14000
- පොරවන - 100000
- තුවා - 60000
- ජංගම වැසිකිලි - 250
- වැහි කබා (විශාල හා කුඩා) - 7500
- හෝස් ඒකකය සමඟ ජල පොම්ප - 2000
- හැකිලිය හැකි ජංගම ඇඳන් - 10000

අවශ්‍ය සියලුම සහන ද්‍රව්‍යයන්ගේ පුළුල් ලැයිස්තුවක් මෙම ලිපියට අමුණා ඇත.

කෙසේ වෙතත්, ගුවන් භාණ්ඩ හා නැව් භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ගාස්තු යවන්නා විසින් දැරිය යුතු බව ද සැලකිල්ලට ගන්න. සියලුම භාණ්ඩ පහත ලිපිනයට අපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත යැවිය යුතුය.

ලේකම්  
 අපදා කළමනාකරණ අමාත්‍යාංශය,  
 විද්‍යා මාවත,  
 කොළඹ 07,  
 ශ්‍රී ලංකාව.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා 0033620505232 දුරකථනය ඔස්සේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ගෝභිනී ගුණසේකර මහත්මිය හෝ 0033677048117 දුරකථනය ඔස්සේ පළමු ලේකම් මංගල රණසිංහ මහතා අමතන්න.

මෙම හදිසි විපත්ති දායක අවස්ථාවේදී විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා උපකාර කරන ඔබගේ දායකත්වය ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් හා පෞද්ගලිකව මා විසින් බෙහෙවින් අගය කරමි.

තිලක් රණවිරාජ

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති හා යුනෙස්කෝ සභාවේ නිත්‍ය නියෝජිත  
2017 මැයි 29 දින.